



මහජන දැනුම්දීමයි

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව



මෝටර් වාහන අනතුරු හේතුවෙන් තුවාලයට ලක්වූ පාර්ශවයන්ට සිදුවන හානි සඳහා රුපියල් 1,000,000 ක් දක්වා වන්දි ලබාගත හැකි විකල්ප ක්‍රමවේදය

වන්දි මුදල කොපමණද?

2025 සැප්තැම්බර් 01 වන දින හෝ ඊට පසුව සිදු වන මෝටර් වාහන අනතුරු සඳහා:

- මරණයකදී - රුපියල් මිලියනයක් (රු. 1,000,000/-)
- ස්ථිර අබලතා තත්වයකදී (පූර්ණ/අර්ධ) - රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) දක්වා (2025 අංක 01 දරන චක්‍රලේඛයෙහි සඳහන් ප්‍රතිශතයන්ට අනුව)
- අනතුරකදී එක් වින්දිතයෙකුට වඩා සිටී නම් - උපරිම වන්දි මුදල රුපියල් මිලියනයකට (රු.1,000,000/-) සීමා වේ.

2024 මාර්තු 01 වන දින සිට 2025 අගෝස්තු 31 දක්වා සිදු වූ මෝටර් වාහන අනතුරු සඳහා:

- මරණයකදී - රුපියල් ලක්ෂ පහක් (රු. 500,000/-)
- ස්ථිර අබලතා තත්වයකදී (පූර්ණ/අර්ධ) - රුපියල් ලක්ෂ පහක් (රු. 500,000/-) දක්වා (2024 අංක 03 දරන චක්‍රලේඛයෙහි සඳහන් ප්‍රතිශතයන්ට අනුව)

මෙම යෝජනා ක්‍රමය යටතේ වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ කවුද?

මෝටර් වාහන අනතුරු හේතුවෙන් මිය යන හෝ ස්ථිර අබලතා තත්වයට භාජනය වන පදිකයින් සහ පාපැදිකරුවන් වැනි තුවාල පාර්ශවය වින්දිතයින්.

මරණයකදී, වින්දිතයාගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ඉල්ලා සිටිය හැකිය.

මෙම යෝජනා ක්‍රමය යටතේ වන්දි ලබා ගැනීමට සුදුසුකම් නොලබන පාර්ශවයන් කවුරුද?

- අනතුරට භාජනය වූ මෝටර් වාහනයේ ඊයදුරන්, සේවකයින් සහ මගීන්.
- වන්දි ලබා ගැනීම සඳහා නිතාමතාම මෝටර් වාහනවල ගැටෙන පුද්ගලයින්.
- කැරලි, කෝලාහල හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ මෝටර් වාහන අනතුරුවලට ගොදුරුවූවන්.

වන්දි ගෙවීම සිදුකරන්නේ කවුරුන් විසින්ද?

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ ආයතන.

වන්දි ලබා ගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2025 අංක 01 දරන චක්‍රලේඛයේ නියම කර තිබෙන ලියකියවිලි ද සමඟ අදාළ අයදුම්පත, වින්දිතයා හෝ ඔහුගේ නීත්‍යානුකූල උරුමකරුවන් විසින්, අනතුරට හේතු වූ වාහනය රක්ෂණය කර ඇති රක්ෂණ ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම යෝජනා ක්‍රමය යටතේ වන්දි ලබා ගැනීම සඳහා, අනතුර සිදු කළ ඊයදුරුගේ වගකීම, වින්දිතයා හෝ ඔහුගේ නීත්‍යානුකූල උරුමකරුවන් විසින් ස්ථාපිත කිරීම අවශ්‍ය නොවේ.

වන්දි ගෙවන්නේ කානවද?

- මරණයකදී (වින්දිතයා අවුරුදු 18 හෝ ඊට වැඩි නම්),
 - විවාහක නම් : කලත්‍රයාට සහ බාලවයස්කාර දරුවන්ට
 - අවිවාහක නම් : ඔහුගේ/ඇයගේ දෙමාපියන්ට
- ස්ථිර අබලතා තත්වයකදී (පූර්ණ/අර්ධ),
 - වින්දිතයාට සෘජුවම වන්දි ගෙවනු ලැබේ. එනමුත්, වින්දිතයා වන්දි ලබා ගැනීමට නොහැකි තත්වයක සිටී නම්, පහත ආකාරයට වන්දි ලබාදීම සිදුකෙරේ.
 - බාලවයස්කාර (අවුරුදු 18 ට අඩු) හෝ අවිවාහක වින්දිතයෙක් නම් : ඔහුගේ/ඇයගේ දෙමාපියන්ට
 - විවාහක වින්දිතයෙක් නම් : ඔහුගේ/ඇයගේ කලත්‍රයාට සහ කලත්‍රයා ජීවතුන් අතර නොමැතිනම් දරුවන්ට

වන්දි ලබා ගැනීම සඳහා අදාළ වන කොන්දේසි මොනවාද?

- අනතුර සිදුකළ මෝටර් වාහනයට, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ ආයතනයක් විසින් නිකුත් කරන ලද වලංගු මෝටර් වාහන රක්ෂණයක් තිබිය යුතුය.
- මරණය හෝ ස්ථිර (පූර්ණ/අර්ධ) අබලතා තත්වයට පත්වීම මෝටර් වාහන අනතුරේ ප්‍රතිඵලයක් නිසා සිදු විය යුතුය.
- අනතුර සිදු වූ දින සිට මාස 12ක් ඇතුළත, මරණය හෝ ස්ථිර අබලතා තත්වයට පත්වී තිබිය යුතුය.
- මරණය හෝ ස්ථිර අබලතා තත්වයට පත්වීමෙන් මාස 06 ක් ඇතුළත රක්ෂණ ආයතනයෙන් වන්දි හිමිකම් ඉල්ලීම, කළ යුතුය.

මෙම යෝජනා ක්‍රමය යටතේ වන්දි ලබා ගැනීමෙන් පසු පුද්ගලයෙකුට අධිකරණයෙන් වන්දි ඉල්ලා සිටිය හැකිද?

ඔව්, මෙම වන්දි යෝජනා ක්‍රමයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ සිදු වූ හානියට සාපේක්ෂව ලබාගත් වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව හැඟී යන අවස්ථාවක වින්දිතයෙකුට හෝ ඔහුගේ නීත්‍යානුකූල උරුමකරුවෙකුට, අධිකරණය හරහා තවදුරටත් වන්දි ලබා ගත හැකි වීමයි. කෙසේ වෙතත්, අධිකරණය විසින් වැඩි වන්දි මුදලක් නියම කරන අවස්ථාවක දී, මෙම යෝජනා ක්‍රමය යටතේ ගෙවා ඇති වන්දි මුදල අඩු කර වන්දි ගෙවීම සිදුකෙරේ.

අදාළ අයදුම්පත්‍රය සහ වැඩි විස්තර සඳහා,

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය <http://www.ircsl.gov.lk/> [මහජන කවුළුව -> විකල්ප වන්දි යෝජනා ක්‍රමය] වෙත පිවිසීමෙන් හෝ ක්ෂණික ඇමතුම් අංකය 011-2396188 ඇමතීමෙන් විස්තර ලබාගත හැක.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව,

11 වන මහල, නැගෙනහිර කුරුමා,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.

දුරකථන : (011) 2396184-9 | ෆැක්ස් : (011) 2396190
ඊ මේල් : info@ircsl.gov.lk | වෙබ් අඩවිය : www.ircsl.gov.lk